



පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සබරගමුව - සති පාසල

විෂය - බුද්ධ ධර්මය

සතිය- 26

ශ්‍රේණිය - 10

Prepared by- ඒ.වී. වමන්ද විජේකුමාර ආර්යදාස

ක්‍රියාකාරකම - 02

18 පාඩම - නිවැරදි ආහාර පරිභෝජනයෙන් සුවසේ වෙසෙමු

(01) දෝෂපාක සූත්‍රයෙහි ලොකු කුඩා අප කාහටත් වැදගත්වන බුදුරජාණන් වහන්සේ කොසොල් රජුට ලබාදුන් අවවාදය කුමක්ද?

.....
.....

(02) හික්ෂුන් වහන්සේලා දානය වැළඳීමට පෙර ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ආකාරය සඳහන් කරන්න.

.....
.....
.....
.....

(03) අවිධිමත් ලෙස ආහාරයට ගිජු වී පරිභෝජනය කරන්නන් පිළිබඳව සඳහන් නිවැරදි පිළිතුර තෝරා යා කරන්න.

- | | |
|---|---------------|
| i. අනුන්ගේ උදව් නැතුව නැගිටින්නට බැරි තරමට ආහාර ගන්නා පුද්ගලයා | A. භූත්තවමිතක |
| ii. ආහාර ගත් පසු ඇඳුම ඇඳ ගැනීමටත් බැරිතරමට ආහාර ගන්නා පුද්ගලයා | B. කාකමාසක |
| iii. නැගිටීමට බැරිව ආහාරගෙන එහිම පෙරළී සිටින පුද්ගලයා | C. ආහර හත්ඵක |
| iv. කපුටකුම හොටය දමා ගැනීමට හැකිවන තරමට උගුරටම පිරෙන තුරු අහාර ගන්නා පුද්ගලයා | D. අලංසාටක |
| v. අනුභව කළ ආහාර වමාරා දමා නැවතත් ආහාර ගන්නා තරමට කැමට ගිජු වූ පුද්ගලයා | E. තත්ථාවච්චක |

(04) ඕවාද ප්‍රාතිමෝක්ෂයෙහි සඳහන් පරිදි ආහාර වැළඳීම සම්බන්ධව සියලු බුදුවරුන් දේශනා කළ අවවාදය සඳහන් කරන්න.

.....
.....

(05) දන් වැළඳීමේදී හික්ෂුන් වහන්සේලා අනුගමනය කළ යුතු සේබියා ධර්ම 10ක් නම් කරන්න.

- i.
- ii.
- iii.
- iv.
- v.
- vi.
- vii.
- viii.
- ix.
- x.

(06) පමණ නොදැන ආහාර පරිභෝජනය කිරීම මගින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල 5ක් සඳහන් කරන්න.

- i.
- ii.
- iii.
- iv.
- v.